

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

ව්‍යුහාධ්‍යක්තිවය හා කුබා ව්‍යුහාපාර කළමනාකරණ සභාතික පත්‍ර වැඩසටහන - දෙවන මට්ටම
අවසාන පරික්ෂණය - 2018



මූලික සංඛ්‍යානය හා ආර්ථික විද්‍යාව - MCC1103

කාලය : පැය දෙක (02)පි.

දිනය : 2018.10.21

වේලාව : ප.ව.10.00 - මධ්‍යස්ථාන 12.00

උපදෙස්

- ‘අ’ කොටසින් ප්‍රෝනා දෙකකටත් (02) ‘ආ’ කොටසින් ප්‍රෝනා දෙකකටත් (02) පිළිතුරු සපයන්න.
- එක් එක් කොටසකට පැය බැහින් කාලය වෙන්කරන්නේ නම් මැනවි.
- එක් එක් කොටසට වෙන් වෙන්ව පිළිතුරු සපයා වෙන් වෙන්ව අමුණා භාර දෙන්න.
- ප්‍රස්ථාර කොළ සපයනු ලැබේ.
- වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්තු භාවිතා කළ හැකිය.
- සියලුම ප්‍රෝනා සඳහා සමාන ලකුණු ලැබේ.

‘අ’ කොටස

01. (අ) මූලික ආර්ථික ප්‍රෝනා පැහැදිලි කරන්න. (ලකුණු 05)
- (ආ) නිදහස් වෙළඳපල ආර්ථිකය සමාජවාදී ආර්ථික ත්‍රුමය සමඟ සන්සන්දනය කරන්න. (ලකුණු 06)
- (ඇ) නිෂ්පාදන හැකියා මායිම් ව්‍යුහයක පහත දැක්වෙන කරුණු නිරූපනය කරන්න.
- අර්ථික වර්ධනය
 - ආවස්ථික පිරිවාය
 - අකාර්යක්ෂම නිෂ්පාදන මට්ටම
 - ලංඏ විය නොහැකි නිෂ්පාදන මට්ටම
- (3 x 4 = ලකුණු 12)
02. (අ) ඉල්ලුම් නායුයේදී භාෂ්චියක මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න. ඔබගේ පිළිතුරු පැහැදිලි කිරීම සඳහා රුපසටහනක් යොදා ගන්න. (ලකුණු 07)
- (ආ) භාෂ්චියේ මිල හැර අනෙකුත් සාධක වෙනස්වීම නිසා සැපයුම් ව්‍යුහ විතුන් චේ. ඔබ එකඟ වන්නේද? එකඟ නොවන්නේද? රුපසටහන් යොදා ගනිමින් ඔබගේ පිළිතුරු පැහැදිලි කරන්න.
- (ලකුණු 06)

(ඇ) ඉල්ලුම් සහ සැපයුම් විස්තරේදී ගොඳා ගනීමින් පහත දී ඇති තත්ත්වයන් සඳහා වෙළඳපලෙහි සිදු විය ගැකි වෙනස්කම පැහැදිලි කරන්න. ඔබගේ පිළිතර පැහැදිලි කිරීම සඳහා රුපසටහන් ගොඳා ගන්න.

- (i) ගැස් සිලින්ඩරයක මිල ඉහල ගොස් ඇත. ගැස් සිලින්ඩර සඳහා වෙළඳපල
- (ii) සහල් මිල ඉහල ගොස් ඇත. පාන් සඳහා වෙළඳපල
- (iii) ජනතාවගේ ආදායම මටටම ඉහල ගොස් ඇත. රේඛී සෝදන යන්ත්‍ර සඳහා වෙළඳපල
- (iv) නේ වග කරන ප්‍රදේශවලට නියහය බිලපා ඇත. නේ සඳහා වෙළඳපල

(3 x 4 = ලකුණු 12)

03. (ඇ) ඒකාධිකාරී තරහ වෙළඳපලේ ප්‍රධාන ලක්ෂණ මොනවාද? (ලකුණු 05)
- (ඇ) පුරුණ තරහකාරී වෙළඳපලේ ක්‍රියාත්මක වන ආයතනවලට වෙළඳපල සඳහා මිල තීරණය කිරීමේ හැකියාවක් ඇත. ඔබ එකඟ වන්නේද? පැහැදිලි කරන්න. (ලකුණු 08)
- (ඇ) පහත දැක්වෙන ප්‍රකාශයන් සමඟ ඔබ එකඟ වන්නේද? එකඟ නොවන්නේද? යන්න රුපසටහන් ගොඳා ගනීමින් පැහැදිලි කරන්න.
- (i) පරිමානානුකූල එල, ඒකාධිකාරී වෙළඳපලට ඇතුළේවීම සඳහා ඇති බාධකයක් නොවේ.
 - (ii) ඒකාධිකාරී තරහ වෙළඳපලේ ක්‍රියාත්මක වන ආයතනයන්හි භාණ්ඩවල අලේඛී ප්‍රවර්ධනය සඳහා ප්‍රවාරණය ගොඳා ගනු ලබයි.
 - (iii) පුරුණ තරහකාරී වෙළඳපලෙහි ගැණුම් කරුවන් සහ විකුණුම් කරුවන් කුඩා ප්‍රමාණයක් සිටිනි.
 - (iv) කළීපයාධිකාරී වෙළඳපලේ ක්‍රියාත්මක වන ආයතන එකඟන්වයෙන් යුතුව වෙළඳපල මිල තීරණය කරනු ලබයි.

‘ආ’ කොටස

පෙනී දෙකකට (02) පමණක් පිළිබඳ සපයන්න.

04. (ආ) පහත යම්කරණ විසඳන්න.

$$(i) \quad 25x + 2 = 10(x - 5) \quad (\text{ලකුණු 03})$$

$$(ii) \quad \frac{3x}{11} - \frac{x}{4} = 2 \quad (\text{ලකුණු 02})$$

$$(iii) \quad \frac{x+5}{x-8} = \frac{3}{2} \quad (\text{ලකුණු 03})$$

(ඇ) පහත යම්ගැමී යම්කරණ විභඳන්න.

$$2x + y = 35$$

$$3y = -x + 6 \quad (\text{ලකුණු 04})$$

$$(ආ) \quad 4x^2 + 30x - 15 = 0 \quad \text{වියදන්න.} \quad (\text{ලකුණු 04})$$

(ආ) $x = 1, y = -1$ හා $z = -2$ නම්, පහත ප්‍රකාශනය විසඳන්න.

$$\frac{\{[x - (2y + x^2) - z] + (x - z)^2\} x + y^2}{(x-2)^2-z} \quad (\text{ලකුණු 04})$$

(ඉ) පාසලක ලුමුන් 880ක් සිටිනි. එහි සිටින පිරිමි ලුමුන් සංඛ්‍යාව, ගැහැණු ලුමුන් සංඛ්‍යාවට වඩා 20% ක් වැඩි නම්, පාසලේ සිටින පිරිමි ලුමුන් සංඛ්‍යාව හා ගැහැණු ලුමුන් සංඛ්‍යාව සෞයන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 25)

05. (ආ) යම්ක්ෂණ සඳහා දත්ත එක්සය් කිරීමේ තුම 04 ක් කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 04)

(ඇ) ඉහත යම්ක්ෂණ හා අවාසි එක බැහැන් සඳහන් කරන්න. (ලකුණු 04)

(ඇ) පහත යම්ක්ෂණ පද, උදාහරණ යෝගීතාව කෙටියෙන් විස්තර කරන්න.

(i) වියුත්ත හා සංයුත්ත දත්ත (ලකුණු 04)

(ii) ජනගහනය හා නියැදිය (ලකුණු 04)

(ඇ) පහත යම්ක්ෂණ තුම භාවිතයෙන්, ජනගහනයකින් නියැදියක් ලබා ගන්නා ආකාරය උදාහරණ ඇසුරින් කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 04)

(i) සරල-අහැසු නියැදිය (ලකුණු 05)

(ii) ස්කෘත නියැදිය (මුළු ලකුණු 25)

06. (A) කිරී නිෂ්පාදන ව්‍යාපාරයක වසර 15 ක් සඳහා වාර්ෂික නිෂ්පාදන වියදම පහත දැක්වේ.

වාර්ෂික වියදම (රු.)	වර්ෂ ගණන
100,000 - 125,000 දක්වා	2
125,000 - 150,000 දක්වා	1
150,000 - 175,000 දක්වා	5
175,000 - 200,000 දක්වා	4
200,000 - 225,000 දක්වා	2
225,000 - 250,000 දක්වා	1

(අ) ඉහත දත්ත සඳහා පහත සඳහන් ප්‍රස්ථාර අදින්න.

- (i) ජාල රේඛය (ලකුණු 05)
(ii) සංඛ්‍යාත බහුඅස්‍ය (ලකුණු 03)

(ආ) ඉහත දත්ත සඳහා පහත දැක්වෙන මිණුම ගණනය කරන්න..

- (i) මධ්‍යනායය (ලකුණු 02)
(ii) මධ්‍යස්ථය (ලකුණු 04)
(iii) මාතය (ලකුණු 04)

(B) x හි අගයන් -3 සිට 3 දක්වා $y = 9x - 4$ යම්කරණයේ ප්‍රස්ථාරය අදින්න. (ලකුණු 07)
(මුළු ලකුණු 25)

අඩුක්‍රියාව

$$\text{මධ්‍යනායය} \quad \bar{x} = \frac{\sum fx}{\sum f}$$

$$\text{මධ්‍යස්ථය} \quad L + \frac{n/2 - F}{f} * c$$

$$\text{මාතය} = L + \frac{d_1}{d_1 + d_2} * c$$

- හිමිකම් ඇවිරිණි -